

මාතලේ ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මාතලේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මාතලේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ

අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

(අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ලංකා බැංකුවෙහි තැන්පත් කර ඇති Sweep ඉතිරිකිරීමේ ගිණුමේ සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් මාසයට අදාළ රු.183,962 ක පොලී ආදායම ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේ නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) 2024 මැයි 17 දිනැති හා අංක PL/16/1/6/Cpura) Gen - 4 දරන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්ගේ ලිපිය මගින් පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පළාපත්වල බහුකාර්ය ගොඩනැගිල්ලේ මුළු පිරිවැය රු.59,380,000 ක් ලෙස ස්ථාවර වත්කම් ලේඛනයට ඇතුළත් කළයුතු බව දක්වා තිබුණ ද රු.41,691,510 ක් ලෙස ගොඩනැගිල්ලේ වියදම රු.17,688,490 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.	ඉදිරියේ දී මෙවැනි මගහැරීම් ඇති නොවන පරිදි අවධානයෙන් කටයුතු කරන බව .	-එම-
(ඇ) 2019 හා 2020 වර්ෂවලදී මිලදීගෙන තිබුණු එකතුව රු.178,960 ක ඡායා පිටපත් යන්ත්‍රය හා මුද්‍රණ යන්ත්‍රය ස්ථාවර වත්කම් යටතේ ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේ නිවැරදි කරන බව.	-එම-
(ඈ) ඉකුත් වර්ෂවල අපහරණය කළ රු.220,806 ක යන්ත්‍ර 02 ක් ගිණුම්වලින් ඉවත්කර නොතිබුණි.	-එම-	-එම-

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් විෂයයන් 3 කට අදාළ ශේෂ හා ඒවාට අදාළ උප ලේඛනවල දැක්වෙන ශේෂ අතර රු.283,076 ක වෙනසක් පැවතුණි.	ඉන්වෙන්ට්‍රි ලේඛනයේ සඳහන් සටහන් නිවැරදිව හඳුනාගෙන 2025 මූල්‍ය ප්‍රකාශන වලින් නිවැරදි කරන බව.	ගිණුම් වටිනාකම් උපයෝගී ලේඛනවල වටිනාකම් සමඟ සැසඳිය යුතුය.

1.7. අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත			
128 වගන්තිය	සභාව පරිහරණය කරන පවරා එකතුව රු.4,592,360 ක අවශ්‍ය ඉඩම් කොටස් 22 ක අයිතිය කරන බව. පවරාගෙන නොතිබුණි.	ගැනීමට කටයුතු සභාව සතු ඉඩම්වල අයිතිය පවරාගත යුතුය.	
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
මු.රෙ. 571(3)	එකතුව රු. 379,931 ක වසර 2 සිට වසර 3 දක්වා කාලයකට අදාළ කාලය ඉකුත් වූ තැන්පතු ශේෂ 06 ක් නිරවුල් කර නොතිබුණි.	නිරවුල් අවශ්‍ය කටයුතු කරන බව . කිරීමට කටයුතු කළ යුතුය.	කාලය ඉකුත්වූ තැන්පතු නිරවුල් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.78,991,605 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.58,617,757 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i) වරිපනම් හා බදු	2,472,000	5,403,689	4,965,622	1,011,102	2,497,000	3,837,378	3,785,638	573,035
(ii) කඩ කුලී	1,200,000	1,318,737	1,296,587	45,650	1,200,000	1,156,212	1,151,152	23,500
(iii) බලපත්‍ර ගාස්තු	3,175,000	2,131,531	2,217,558	144,945	3,275,000	1,903,783	1,726,853	230,972
(iv) ජල හා වෙනත් ආදායම්	628,751,100	105,044,012	106,034,937	111,891,362	581,194,300	106,622,390	43,719,598	112,882,287
එකතුව	635,598,100	113,897,969	114,514,704	113,093,059	588,166,300	113,519,763	50,383,241	113,709,794

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
-----------------	---------------------	----------

(අ) වරිපනම්

සමලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින රු.994,094 ක වරිපනම් හිඟයක් පැවැතිනි. ඉන් එක් ඒකකයකින් හිඟය රු.1,000 කට වඩා වැඩි දේපල 349 කින් රු.687,053 ක හිඟ හිටි වරිපනම් ශේෂයක් 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 අනුව කටයුතු කර අයකර නොතිබුණි.	හිඟ අයකර ගැනීමට ඉදිරි කටයුතු සිදුකර ඇති බව.	හිඟ ආදායම් අයකර ගත යුතුය.
---	---	---------------------------

(ආ) අධිභාර

ප්‍රාදේශීය සභා පනතේ විධිවිධාන ප්‍රකාරව වගකිවයුතු අයවලුන්ට එරෙහිව මවිසින් ඉකුත් වර්ෂයන් තුළ පැනවූ අධිභාර වලින් සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රු.184,000 ක මුදලක් තවදුරටත් අයකර නොතිබුණි.	මෙම මුදල මෙතෙක් අය වී නොමැති බව.	හිඟ අධිභාර කඩිනමින් අයකර ගත යුතුය.
--	----------------------------------	------------------------------------

3. මෙහෙයුම් සමාලෝචනය
3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මඩවල උල්පත පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු 2022 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ අවසාන දිනය දක්වා අදියර කිහිපයක් යටතේ රු.7,308,844 ක් වැය කර තිබුණු අතර, පරීක්ෂණ අවස්ථාව වන විට ඉතිරි ඉදිකිරීම් සඳහා රු.4,000,000 ක ඇස්තමේන්තුවක් මත වැඩ කටයුතු ඉටුකරමින් පැවතීම හේතුවෙන් වසර 2 කට වැඩි කාලයක් ගතවී තිබුණද අරමුණුගත කාර්යයට යොදවා ගැනීමට නොහැකි වී තිබුණි.	ඉදිරියේදී ඉදිකිරීම් කටයුතු අවසන් කර අදාළ අරමුණ ඉටුකර ගැනීමට යොදවන බව.	කඩිනමින් ඉදිකිරීම් කටයුතු නිමකර අරමුණුගත කාර්යයට යෙදවිය යුතුය.
(ආ) 2021 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අවස්ථා 05 කදී සභාවේ මුරකරුවෙකුගේ වැටුපෙන් අයකරගත් වැන්දඹු අනන්දරු දායක මුදල් රු.186,381 ක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර නොතිබුණි.	ඉදිරියේ දී අදාළ අරමුදලට දායක මුදල් ප්‍රේෂණය කරන බව.	නියමිත පරිදි විශ්‍රාම වැටුප් දායක අරමුදලට දායක මුදල් ප්‍රේෂණය කළ යුතුය.
(ඇ) 2021 වර්ෂයේ පුරතැගුම ව්‍යාපෘතිය මගින් රු.46,629,525 ක් වැයකර ඉදිකර සභාවට පවරා දී තිබුණු ගොඩනැගිල්ලේ ඉහළ මහලය, පහළ මහලය හා ළදරු හා මාතෘ සායන පවත්වන කොටස ස්ථාන රාශියක බිත්ති මත කපරාරු ප්ලාස්ටර් ඉරි තැලීම් හා කඩා හැලීම් දක්නට ලැබුණ ද, අදාළ ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීමට කටයුතු කර නොතිබුණි.	අළුත්වැඩියා කටයුතු සිදුකිරීමට කටයුතු කරන බව.	කඩිනමින් අළුත්වැඩියා කළ යුතුය.
(ඈ) 2018 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා අවස්ථා 11 කදී නිකුත් කළ අධිහාර සහතික මගින් අයකර කර තිබුණු රු.168,000 ක මුදලක් සභා අරමුදලට බැර නොකර මාස 06 සිට වසර 06 දක්වා කාලයක් පොදු තැන්පත් ගිණුමේ රඳවා ගෙන තිබුණි.	ආදායමට ගැනීමට කටයුතු කරන බව.	සභා අරමුදලට බැර කළ යුතුය.

3.2 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මීටර් 70.86 x .85 x .125 ප්‍රමාණයේ කාණුවක් කොන්ක්‍රීට් කර ඉදිකිරීම සඳහා සහ අරමුදලින් රු.1,490,194 ක් කොන්ත්‍රාත්කරුවෙකුට ගෙවා තිබූ නමුත් 2025 අප්‍රේල් 01 දින භෞතික පරීක්ෂාවේදී නොකළ වැඩ කොටස් දෙකක් සඳහා රු.128,060 ක් වැඩියෙන් ගෙවා තිබුණි.	වැඩියෙන් ගෙවූ ප්‍රමාණය අයකර ගන්නා බව.	වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අය කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට තනතුරු 14 ක පුරප්පාඩු 29 ක් හා තනතුරු 05 ක අතිරික්තතා 15 ක් පැවතුණි.	සේවක පුරප්පාඩු පිරවීම සඳහා ලිඛිත ඉල්ලීම් සිදු කර ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරවා ගත යුතුය.
(ආ) ස්ථාන මාරුවී ගිය , සේවය හැර ගිය නිලධාරීන් 13 දෙනෙකුගෙන් වසර 1 සිට වසර 19 ක කාල පරාසයක් හිඟව පවතින සේවක ණය ශේෂ රු.359,735 ක් සභාව විසින් අයකරගෙන නොතිබුණි.	ඉදිරියේදී නිරවුල් කර ගැනීමට කටයුතු කරන බව.	ණය ශේෂ නිරවුල් කර ගත යුතුය.